

# නිර්මල මුදුහුර තොය...

සංචාර අංක (3)



ප්‍රූජ්‍ය ගලතර ධම්මරක්වීන ස්වාමින්වහන්සේ සමඟ කළ සංචාරයක්

මෙය නොමිලේ බෙදාහ පොතකි

ප්‍රථම මුද්‍රණය 2010 මැයි

සංචේදී සහස්‍ර පර්ශ්වය ඉදිරිපත් කිරීමක්

## සංචේදී සහස්‍ර පර්ශ්වය

අංක: 67/35 ආකිරී පෙදෙස, රජ මාවත, රත්මලාන

E-mail: reality2554@gmail.com

Copyright (C) N. Warnakula

N. Warnakula No: 08 Ranajayagama, Waidya Road, Dehiwala

Mob: 0785 271 274, Mob: 077 44 88 776,

සංචේදී සහස්‍ර පර්ශ්වය මිනුරන් විසින් සකස්කර ඇති මෙම ධර්ම පත්‍රිකාවේ අනුලත් වන්නේ පුළු ගලනර දීම්මරක්ඩින ස්වාමින්වහන්සේ සමඟ බෙලිගල බුද්ධරක්ඩිඩින ආගුමයේ 2010 - 4 - 15 දින කරනලද ධර්ම සාකච්ඡාවකි. මෙම සාකච්ඡාවට අකාක සංඡිව යන මිනුරන් එදින ආරාමයට පැමිති පිරිසක්ද සහනාගි වූහ. මෙම වටිනා ධර්ම සාකච්ඡා පත්‍රිකාවකට ගොනුකර ඔබ අන්තර්පත්කිරීම අපගේ පරමාර්ථය විය. අපට මෙම ස්වාමින්වහන්සේලා හමුවේ, උත්වහන්සේලා දේශනාකරන බොහෝ වටිනා ධර්මකරණු දැනගත හැක. ඔබට උත්වහන්සේලා වැඩ සිටින ආරාම වෙත ගොස් ධර්මය සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් එම ආරාමයේ ලිපිනය, දුරකථන අංකය. මෙම පොගේහි සඳහන්වේ. ඔබට හැකි සැම අවස්ථාවකම ස්වාමින්වහන්සේලා මුණුගැසි ඉතා වටිනා ධර්ම කරනු උසින් විකතු කරගන්නේ නම් එය ඔබට ඉතා ප්‍රයෝගනාවත් වේවි. මෙම ස්වාමින් වහන්සේලා වැඩවසන වෙනත් ප්‍රදේශ. අනුරාධපුරය, මාවනැල්ල, නාරම්මල, මිගමුව, මාදුමිපේ යන ප්‍රදේශවේ.

### ඉන් මූණ්‍ය තුළ

ස්වාමින් වහන්ස වැඩවසන ආරාමයේ ලිපිනය

පුළු ගලනර දීම්මරක්ඩින ස්වාමින් වහන්ස

බුද්ධරක්ඩිත ආගුමය මැටියගනේ, බෙලිගල (සඩර), කශාගල්ල.

( යටිටෝගොඩ, මැටියගනේ මර්ගයේ මැටියගනේ විදුහල නා අම්බලම )

දුරකථන අංකය : 0353 350 585

මෙම ස්වාමින් වහන්සේලා විද්‍යාවසන වෛක්ෂාරාම

ශ්‍රී බුද්ධරක්ඩිත නික්ෂ්‍ය ප්‍රහුමදිනස්ථානය, ගල්කඩ්වල පාර,

මධ්‍යමිමන මාවත, කුලුකැලුයාව අනුරාධපුරය

සාරපුත්ත ආගුමය ගොඩිගෙවත්ත, පුරානගරය, අනුරාධපුරය.

ශ්‍රී බෝධිජ්‍යමාරාමය, අංක 33 සංක්මිතතා මාවත පුරානගරය, අනුරාධපුරය.

ශ්‍රී බෝධිරාජාමය, පාරිවෘත, ගලනර, මාවනැල්ල.

සේනානායක ආරාමය, පැරණි නගරය, මාදුමිපේ.

නාවනා මධ්‍යස්ථානය, මහලුපිටිය, විසි හන්දුය, මිගමුවී

මෙම ධර්ම සාකච්ඡාව පූජ්‍ය ගලතර ධම්මරක්ඩින ස්වාමීන් වහන්සේ

සමග අලවිවේ බුද්ධිරක්ඩින අනුමයෙදී 2010 - 04 - 15 දින

කරන ලද සාකච්ඡාවකි.

.....එදින එම වසරේ සිංහල අලුත් අවුරුද්ද උදාවන දිනයන්ය. එදින ආරාමයට සෙනාග එකතුවන දිනයකි. සවස් වරුවේ ස්වාමීන් වහන්සේ ආරාමයට පැමිණි පිරිස සමග ධර්ම සකච්ඡාව ආරම්භ කළහ. අපි දෙදෙනාද එතනින් වාචිවේ ඔවුන් හා එකතුවේ ස්වාමීන් වහන්සේ සමග සංවාදයේ යෙදුනෙමු. එහි සිටි සියලුදෙනාම ස්වාමීන් වහන්සේගෙන් ඒ ඒ අවස්ථාවලදී ඇසු ප්‍රශ්නවලට ලද පිළිතුරු මෙහි ඇතුළත්වේ.

**ප්‍රශ්නය:-** ස්වාමීන් වහන්ස.....ධ්‍යෝය යුතුනය කෙන විට ඇත්ත එහි වට්නාකම මානාව එටතේ. ද්‍යෝය යුතුනය කෙන විටත ආතාම එතේ ස්ථානයන්හි බාධ්‍යික ප්‍රූඩ්ල තුළ ද්‍යෝ සාකච්ඡා, නාමනා ආදියෙන් යෙදී සිටිනිටත ඇත් වන්නේ ඇත්තිනා ඇත්තේයි, සාමාන්‍ය ඇත්ත දැනේ. නැවත සාමාන්‍ය ඒවිනයේ, ලෙළුකික සාමාන්‍ය කොටස් කොනෝක තුවිට මේ ස්වාමාවය ඉවත්වේ. ද්‍යෝ ඇත්තේයි ලැබුවන මුලාවෙන ඒවිනිට මෙයට ජේතුව ලෙස බඩ වහන්සේලා නිතර පැහැදිලි කෙයි. මේ පිළිබඳ පැහැදිලි කොනෝ යුතුවය ඇත්තාය, තින්තාවය ඇත්තාය හා නාමනාවය ඇත්තාය යන ද්‍යෝ කාංතා පැහැදිලි කෙනවා තම් ඉනා ඇත්තාය.

**ස්වාමීන් වහන්සේගේ පිළිතුරු:-**

සුතමය ඇතානාය යනු ධර්මය අසා දැනගන්නාකොට ඇත්තිවන නුවන.

අනික... වින්තාමය ඇතානාය. ...හිතලා ගන්න නුවන...!

වින්තාමය ඇතානාය යනු හිතලා ගන්න නුවන...!

හිතලා කියන්නේ නුවතින් නොවෙයි.

වින්තාමය ඇතානාය කියන්නේ

අහගන්තදේ හිතලා තහවුරු කරගන්නවා.

නාවනාමය ඇතානායෙන් විය ඇත්සැටියෙන්ම දැකිනවා...!

දැන් අපට ලෝකය පිළිබඳ ධර්මයේ තෝරලා නිභෙන ආකාරය... හිතලා... හිතලාත් තහවුරු කරලා හිතට මෙහෙහි කරගන්න පුළුවන්නේ...!

හාටනාමය ගොණය කියනකොට ඒකම බවට පත්වීම.

ඒක ප්‍රත්‍යක්ෂ දැකීම...!

ලෝකයේ හටගන්නා හැම දෙයක්ම අනිත්‍යයයි කියලා අහන වික,

හිතෙන් මෙහෙහි කරන්නේ කොහොමද...? ස්වීරව පවතින්නේ නැහැ කියලා මෙහෙහි කිරීමක් කරන්න අවශ්‍යයි...! පැහැදිලිද...?

....සිතින් මෙහෙහි කිරීමක් කරන්න අවශ්‍යයින්නේ...!

ලෝකය ගලනවා කියනකොට, අපට කොළයක මෝරා ඉදි වැට් දිරීම දක්වා කාල පරාසය තුලදී වන අධින්ඩ වෙනස්වීම යනු දිරන ස්වභාවය බව සිතින් මෙහෙහි කරන්න අවශ්‍යයින්නේ.

ස්වීරව තියෙන්නේ නැහැ කියන විකට විරැද්ධියින් ගලනවා කියන වික...! ගලන බව අපි සිතින් මෙහෙහි කරනවා...!

ස්වීරව ඇති බව අවලංගු කර ගලන බව සිතින් මෙහෙහි කරනවා. ගලන බව මෙහෙහි කරනවා කියන්නේ වතුර වගේ තොටියි. ඒකාකාරව පවතින්නේ නැහැ කියන වික...!

දැන් ගහක දූල්පක් ගත්තාම ඒකාකාරව නැහැ. මලක් ගත්තාම ඒකාකාරව නැහැ. ඒක තිරන්තරවම විපරිනාම වෙනවා. වෙනස් වෙනවා. මේ සිවුර ගත්තත් ඒකාකාරව නැහැ. විපරිනාම වෙනවා. වෙනස් වෙනවා.

දැන් විය හිතින් මෙහෙහි කරලා බලනවා...!

සිතින් මෙහෙහි කරලා බලන වික,

ර්පාරට අපි ඒකම බවට පත්වෙන්න පුළුවන් වෙනවා. ඒකම බවට පත්වෙන්න පුළුවන් වෙනවා කියන්නේ වර්තමානයේ ගැලීම අත්දකිනවා...! විය අත්දකින්න යන තැනක්ද වියාට ඔප්පු වෙනවා විතන විතන වෙනස්වීම...!

විතන විතන දැනෙන්න පටන්ගන්නවා...!

දැන් මෙතන ඉන්න සකම දෙනාම වෙනතැනක ඉඳලා මෙතනට ආවා.

දැන් ඒ පැත්ත නැති බව හිතටම දැනෙනවා...!

හිටපු පැත්ත නැති බව ප්‍රයුවටම දැනෙනවා ...!

නගරයේ හිටියා. අරෝහේ හිටියා. මෙහේ හිටියා. දැන් කො ඒ පසුගිය දිනවල ගිය ස්ථාන. දැන් කො ඒ හිටපු පැත්ත. නැහැනේ ඒ පැත්ත.

ඒ මොහොතේ තිබූ රුප වේදනා සංයු සංකාර විශ්වාසාණ කියන ස්කන්ධ නිරද්ද වෙලානේ. රුප පැත්තත් නිරද්දයි. වේදනා සංයු සංකාර ආදි නාම ස්කන්ධ පැත්තත් නිරද්දයි.

හාවනාමය යුතාණය කියනකොට ඒකෙන්ම දකිනවා.

විය ප්‍රයුවෙන්ම දකිනවා. ඒක තමයි හරියටම හරි.

ඒකෙන් තමයි අභිට වෙහෙස හා දැවැලි දුරුවෙන්නේ.

හිතීමෙන් තහවුරු කිරීමෙන් දුරුවෙන්නේ නැහැ. මෙහෙහි කිරීමෙන් දුරු වෙන්නේ නැහැ. ඒක තාවකාලිකයි. හාවනාවෙන් තමයි අනුසයෙන්ම අහක්වෙන්නේ. මුලින්ම ගැලවිලා යන්නේ. හාවනාමය යුතාණයෙන් මුලින්ම ඉවත්වෙනවා.

....ස්වාමින් ව්‍යුත්සේ වෙශාස හා දැන්මුවින් ඇඟාස් කැපු කුවක්ද ....?

වෙහෙස හා දැවැලි ඇති වෙන්නේ සිනෑම දෙයක් පිළිබඳව ඇති අවිද්‍යාව හිසයි. අවිද්‍යාව හිසා තමයි බැඳීමක් ඇතිවෙන්නේ. අවිද්‍යාව තෘප්තාව කියන දෙක විකටන් යන්නේ. අවිද්‍යාව කියන්නේ පැවැත්මේ යටා ස්වභාවය ජේන්නේ නැතිකම. නිතරම අවිද්‍යාවෙන් වැසිලා. හිත මුලාවෙන් වැසිලා. යටාර්තය වැසිලා.

සුතුරාක තියෙනවා අවිද්‍යාවෙන් නීවරණයන්ගෙන් වැසුනාවු තෘප්තාවෙන් බැඳුනාවු සත්වයාට සංසාරයේ අගමුල තොපෙන්. මහා සාගරයේ ජලය වියලි නැතිවි විනාශවි යනවා යම් දිනක. විසේ පෙනුවිය නැතිවි ගියත් සත්වයාගේ සංසාර සැරසැරීමේ කෙළවරක් ජේන්නේ නැහැ.

මහා පර්වතය නැතිවි විනාශවි ගියත් සත්වයාගේ සසර  
නැවත....නැවත ඉපදිමේ කෙපවරක් ජේන්නේ නැහැ.

බුද්‍ජාමුදුරුවේ උපමාවක් කියනවා බල්ල දුම්වැලක  
බැන්දාහම ඒ බල්ල ඒ දුම්වැල ගැට ගසා ඇති කනුව අසුරු  
කරගෙනමයි ඉන්නේ. කනුවෙන් පොඩිඩක් ඇත් වෙනවා. දුම්වැලේ  
ප්‍රමාණයට විභාට මෙහාට යනවා.

කනුව වටානේ සැරසරන්න වෙන්නේ.

නමුත් කනුවෙන් බල්ලට ගැලවීමක් නැහැ වගේ....

....රූපය තමත් කියලා නිතනවා.

ලේ වගේ රූපය ආත්මය කොටගෙන.

ආත්මය රූපය කොටගෙන.

රූපයේ ආත්මය ඇත කියලා ගන්නවා.

ආත්මයේ රූපය ඇත කියලා ගන්නවා.

ලේ වගේ වේදනා, සංඝා, සංකාර, ස්කන්ධ පහම

වේදනාව ආත්මය. ආත්මය වේදනාව.

වේදනාවෙහි ආත්මය ඇත. ආත්මයෙහි වේදනාව ඇත.

සංඝාව ආත්මය. ආත්මය සංඝාව.

සංඝාවේ ආත්මය ඇත. ආත්මයේ සංඝාව ඇත.

ලේ ආකාරයට රූප, වේදනා, සංඝා, සංකාර, වික්‍රේක්‍රානා ස්කන්ධ පහේම ලේ ආකාරයට ගැනීමේ ස්වභාවයේ අවසානයක් තිබේද....?

බලු දුම්වැලෙන් බැඳුලා ඉන්න බල්ලගේ ජ්විතය නියෙන්නේ  
කනුව වටානේ. වියා කැරකෙන්නේ ඒ කනුව වටානේ. ඒ වගේ මේ  
ස්කන්ධ පහ අසුරුකරගෙන තමයි රූපය මමයි, මම රූපයයි,  
වේදනාව මමයි, මම වේදනායි කියලා සැරසරන්නේ.

මේකේ මැදිමක් පෙන්නේ නැහැ. යම් දිනකදී රූපය මම  
නොවන බව, ආත්මය රූපය නොවන බව, ඒ වගේම ස්කන්ධ පහ  
ආත්මය නොවන බව දකින විටදී අවිදා නිවරනය අහක් වෙනවා.  
විවිධ මැදිමක් ඇත. ව්‍යාස් මැදිමක් නොපෙනේ...!

...සමන්ත යයි නම තියෙන කෙනෙක් හිතනවා, මම සමන්ත කියලා.  
විහෙම හිතනකාට, මම තමයි සමන්ත කියලා හිතුවේ මොකක්ද...?  
වික්කෝර්ජය, නැත්නම් සංඝාව, වේදනා, සංකාර, වික්ක්ඝාතා යන  
ස්කන්ධ පහම අත්මය කාට ගන්නේ. කෙනෙකුට විය දැකින්න බැහැ  
ස්කන්ධ පහ විනිවිද තෝරාගෙන නැත්නම්. භාවනාමය යාත්‍යාය  
කියන්නේ ස්කන්ධ පහ විනිවිද තොරාගන් තැනට.

ස්කන්ධ පහ තෝරාගෙන තියෙන්න අවශ්‍යයිනේ විය දැකින්න...!  
ගෙයකට අපි ගෙය කියන්න පුරුදුවනේ බැමී වහල උලු ලොර ජනෙල්  
රික විකතු කළාට පස්සේ. ඒ අංග විකතු කරලා ගෙය කිවිවා.

ගේ හදන්න කම්ලින් ගේ හිතේ හැඳුනේ නැද්ද...? ඒ හිතේ  
හැඳුන ගෙටනේ අවයව රික විකතු කරන්නේ. ඒ හිතේ හැඳුන  
නිර්මාතායටනේ අවයව රික විකතු කරන්නේ.

විතන තිබුනේ ගෙයක්ද...? සංඝාවක්ද...?

....සංඝාවක් ස්ථාවින් ව්‍යෙන්....

ඒ සංඝාව අනුව ඒක හඳුලා ආං හරි කියලා කියනවා.  
නේද...? විතනදී අපි දැකින්න ඕනෑම සංඝාව කියන්නේ හිතේ  
ඇඳුගැන්ත වික. රැජය කිවිවේ අවයව රික. රැජය කියලා උලු, ඊප්ප,  
පරාල, ගබාල්, වැලි සිමෙන්ති යන ඒවනේ අපි ගෙනාවේ. ඒ අවයව  
දෙස බලනකාට වෙනම ගෙය කියලා ඒකකයක් නැහැනේ. යමිනාක්  
අවයව සමූහයක් විකතු වුනා නම් විය අවයව සමූහයක්...!

ගෙය කියන්නේ මොන අවයවයද...?

ඒ අවයව සමූහය දැකිනකාට ගේ කියන තනිවචනය  
ඉවත්වෙනවා. අවයව ගොඩනගලා වහලන් ගහලා ඉවරවුනාම තමයි  
ගෙය කියලා කියන්නේ. ගේ හදන්න ඉස්සර ගේ හිතේ ඇඳුලා ඉවරයි.  
ඒ හිතේ ඇඳුනු ගේ අනුව ගබාල් පරාල විකතුකරලා ගේ හදන්නේ.  
දැන් වියට ගෙය කියනවා. ගේ කියන වික විතන තිබුනු විකක්ද...?

විතන හේතුවක් කරගෙන නිතේ තහවුරු කරගත්ත විකක්ද...?

දැන් ඒ නිතේ තහවුරු කරගත්ත වික ගෙයක්ද...?

....නැඟැ ස්ථාවින් ව්‍යුත්ස.....ඡ්‍යෙ සංඛ්‍යාචක.

විතන ගෙයක් තියෙනවද....?

නිතේ ගෙයක් තියෙනවද....?

නිතෙත් ගෙයක් නැහැ. විතනත් ගෙයක් නැහැ. නිතේ වික ගෙයක් නොවේයි කියලා දැක්කොත්, විතන විකත් ගෙයක් නොවේයි කියලා දැක්කොත්, ගේකට තිබෙන අඋළුම අතහැරෙනවා. ගෙයක් කියලා බැඳීලා තිබෙන තෘප්ත්‍යාච අතහැරෙන්න ඒ අවිද්‍යාව, ඒකට තියෙන මෝඩිකම දුරුවෙන්න ඕනෑම්.

අවයව සමූහය කියලා ගත්තේ උදාහරණාවනේ. දැන් අපි සමූහය කියලා වෙන වෙනම ගන්නවා, රැපස්කන්ධය, වේදනා ස්කන්ධය, යන ස්කන්ධ පහ. රැපය තනිකරලා ගත්තාම රැපය කියන වික අයිති වෙන්නේ පධ්‍යා, ආපෝ, තේපෝ, වායු කියන කරනු භතරට. පධ්‍යා කියන්නේ උව්‍ය ස්වභාවය. ආපෝ කියන්නේ උව ස්වභාවය. තේපෝ කියන්නේ උනුසුම් ස්වභාවය. වායු කියන්නේ වාත ස්වභාවය.

සිරෑරක තිබෙන්නේ ඔය හතරන්...! මොන හැඩය ගත්තත් සිරෑරක හෝ වෙනත් දේවල තිබෙන්නේ ඔය හතරන්. කුමන ආකාරයක වුනත් මැටිවලින් විවිධ හැඩුලාලා උපකරණ හාන්ඩ හැඳුවත් මැටි මැටිමන්. ඇලුම්නියම්වලින් කුමන හාන්ඩ හැඳුවත් ඇලුම්නියම්න්. ඒකට කියන්නේ ඇලුම්නියම් හාන්ඩ කියලන්...!

ඒ වගේ මෙතනත් දකින්න ඒ ලෝකය කොපමණ විසිතුරු ආකාරව තිබුනත්, විවිධව ස්වරපයන් තිබුනත්, විකක් අනිකට වෙනස් වුනත්. ඒ සෑම දෙයක අන්තේ පධ්‍යා, ආපෝ, තේපෝ, වායු යන ඒවා. ඒවා හැඳුන්නේ මේ ලෝකේ තිබෙන උවසයන්ගෙන්නේ.

ආහාර වින්නේ. වතුර වින්නේ. ඩුස්ම වින්නේ ලෝකේ තිබෙන ද්‍රව්‍යයන්ගෙන්. ඒවයින්නේ මේ කය නිතරම වෙනස්වෙන ගානේ හැදෙන්නේ. ඒ හැදෙන හැදෙන වික වෙනස් වෙනවානේ.

හාග්‍යවතුන් වහන්සේ වලුලේ රැපය කියන වික අතිතයයි...!  
රැපය පෙන පිඩිකි...!

පෙනපිඩික් කිවිවේ ඇයි...?

තියෙනවා නොවේ හැසෙනවා.

නැසුනා නොවේ හැවත පහල වෙනවා.

හැවත පහලවන්නේ නැසුන වික නොවේ. අලුතෙන්මයි...!

රැපය පෙනපිඩි...! ඒ රැපය පෙනපිඩික් ලෙස දැකින්කාට විතන තියෙනවා හෝ හැහැ කියන දෙකෙන්ම මිදෙන්න වෙනවා.  
පැහැදිලිද....? රැපය තියෙනවා කියන්නත් බැහැ.

රැපය හැහැ කියන්නත් බැහැ.

රැපය ගැන කියන්න වෙන්නේ පහලවෙලා හැසෙනවා යනුවෙන්. ඒක තමයි අතිතය කියන්නේ. රැපයාගේ ලක්ෂණය පහලවෙලා හැසෙන වික.

අපි බැඳීලා ඉන්නේ තියෙන රැපයකට.

මේ ලෝකේ තිබෙන ඕනෑම රැපයක් උදෙසා

අපි බැඳීලා ඉන්නේ "තියන " දූෂ්චරියකට...!

නමුත් රැපයක ලක්ෂණය තමයි හැසෙන වික....!

වෙනස්වීම...! ඒ රැපයාගේ යථාර්ථය...!

තියෙනවා කිවිවාත් ගාස්වත දූෂ්චරියට වැටෙනවා.

හැහැ කිවිවාත් උවිෂ්ද දූෂ්චරියට වැටෙනවා.

ඩුඩාමුදුරුවෝ වදාලා මිත්‍ය දූෂ්චරි හැට දෙකක් ඇතිවුණේ තියෙනවා හෝ හැහැ කියන අන්ත දෙකෙන්. ඒ සියලුම දූෂ්චරි ඇතිවෙලා තියෙන්නේ තියෙනවා හෝ හැහැ කියෙන අන්ත දෙකෙන්. ඩුඩාමුදුරුවෝ වදාලේ හැහැ තියෙනවා කියලා...හැසෙන හින්දා....!  
හැහැ කිවිවේ හැහැ... පහලවෙන හින්දා..! ඒකනේ ඇන්ත ඒකේ..!

දියඩුඩුලක් දිනා බලා ඉන්නකොට දියඩුඩුල නැහැ කිවිව හැකිද...?  
තියෙනවා කිවිව හැකිද...?

විහෙනම් ඒ දෙක අතරින් අපට තියෙන්න සිනේ රුපය පිළිබඳ  
දුරුණයක්. රුපය පිළිබඳ යම් දැක්මක් අපිට තියෙන්න සිනේ.

එම් දැක්ම ඇතිවෙනකොට අපිට රුපය ආත්මය කොට ගන්න බැහැ.

රුපය මම කොට ගන්න බැහැ.

මම රුපයකොට ගන්න බැහැ.

ඇයි ඒ...?

රුපය මමකොට ගන්න කළින් රුපය නැසිලා ඉවරයි. රුපය  
අනිත්‍ය වශයෙන් දැකිනකොට රුපය පිළිබඳ හතර ආකාරයේ උස්ථී  
ගන්න පුළුවන්ද...? බැහැ නේද...?

රුපය, මේ සිරදර විතරක් නොවයි, මේ සියලුදේකම  
යථාර්ථය මේ කිවිව ධර්මය නම්, මේ ලක්ෂනය නම් අපිට මේ  
ලෝකය තුළ රුපව්‍යලට බැඳෙන්න බැහැ.

රුප කියන්නේ උෂ්ටියක්...!

මේ රුපය කියන්නේ හිතින් හදාගත්ත උෂ්ටියක්.

....ස්ථාවර ව්‍යුත්ස කිසිවක දේවල කොටගත්ත බැහැ නේද....?

දේවල් කොටගන්න වෙලාවක් නැහැ.

දේවල් කියන වචනයම උෂ්ටියක්..! ඒක අපි දැකින්න අවශ්‍යයි.

අපි අල්ලගෙන ඉන්න බලු දුම්විටෙලෙන් මිදෙන්න නම් සික  
දැකින්න අවශ්‍යයි...!

රුපය නිසාය මේ ලෝකයේ ඇම්ලා බැඳිලා ඉන්නේ.

රුපය කාරනයක් කරගෙන තමයි වේදූනා කරගන්නේ.

ලස්සන රුපයක් අවලක්සන රුපයක් කියලා විදින්නේ,  
වික්කේ මනාප වෙන්නේ අමනාප වෙන්නේ ගෝක වෙන්නේ  
උක්වන්නේ අර රුපයක් තියෙන හින්දනේ... පැහැදිලිද...?

....ස්ථාවින් වහනයේ, තෙහෙරක් නැඟැ කියලා දුරක්ක නැතා ජීව නැඟැ තෝර ස්ථාවින් වහනයේ....?

නැහැ කියලා දැක්කදු...?

....නැඟැ කිවිවා නොවේයි ස්ථාවින් වහනයේ....

නැහැ කිවිවා නොවේයි.

තියෙනවා කිවිවා නොවේයි. අනිතයයි.

....නිත්‍ය කාඛන්න විදිහක් නැඟැ තෝර ස්ථාවින් වහනයේ....?

මිව්! අපි ලේකයේ ඕනෑම දෙයකට බැඳීලා ඉන්නේ අභ්‍යන්තර නැත කියන උප්පියට! අනිතය ලක්ෂණය දැකිනෙකාට විකක් කෙරෙහිවත් උප්පියක් කරගන්න බැහැ

බුදුහාමුදුරුවේ වදාලා කොන්දෙක තේරුම් අරගෙන මැද ප්‍රයුෂාවෙන් නොඅැලෙන්න කියලා.

කොන්දෙක කිවිවේ, ඇසයි රූපයයි, කනයි ගඩිදෙයයි, නාසයයි ගන්ධයයි, දිවයි රසයයි, ගේරයයි ස්පර්ෂයයි, නිතයි අරමුණයි යනුවෙන්. මැද කිවිවේ වික්ද්‍යාණයට.

ඇසයි රූපයයි නිසානේ වික්ද්‍යාණයක් අභ්‍යන්තරෙන්නේ.

කොන්දෙක තේරුම් ගන්නකාට මොකද වෙන්නේ.

ඇසත් අනිතය වෙනවා. රූපයත් අනිතය වෙනවා.

අනිතය වන ඇසට අනිතය වන රූපය මුනගැසෙනකාට නිතය වික්ද්‍යාණයක් පහල වෙන්න බැහැ.

වික්ද්‍යාණය කිවිවේ රූප ඡායාව.

කන්නාඩියයි වස්තුවයි නිසානේ කන්නාඩියට රූප ඡායවක් පහලවෙන්නේ. ඒ වගේ ප්‍රතිඵ්‍යුම්බයක්නේ අපිට මේ මුණ ගැසෙන්නේ.

ශ්‍රී ප්‍රතිඩිම්බය වස්තුවක් කරගන්න බැහැ, අසේත් අනිත්‍යයයි රැඡයත් අනිත්‍යයයි නිසා. විනම් ව්‍යවහිත මැද ප්‍රයෝගාවෙන් නොඅඟලෙන්නේ. මනසේ පහලවන රැඡ ජායාව තේද අපි මේ තමා කරගන්නේ, තමා ඉදිරියෙන් ඇති දේවල් කරගන්නේ...! තමා කරගන්නේ, තමා ඉදිරියෙන් ඇති දේවල් කරගන්නේ, දෙපැත්ත පෙන්නේ නැතිකම නිසයි. දෙපැන්නේ තිබෙන යථාර්ථය නොපෙනෙන හින්දා. නොදැකින හින්දා. දෙපැත්තම ගලනබව දැක්කා නම් මැද ප්‍රයෝගාවෙන් නොඅඟලේ...! ඒ ගාරාවේ තියෙනවා කොන්දෙක තේරැමිගෙන මැද ප්‍රයෝගාවෙන් නොඅඟලේ.

කොන්දෙක කිවිවේ දෙපැත්ත. අසයයි රැඡයයි, කනයි ගබ්දයයි, නාසයයි ගන්ධයයි, දිවයි රසයයි, ග්‍රීරයයි ස්පර්ෂයයි, හිතයි අරමුණයි. මේ අන්ත දෙකේ දෙපැත්තම ගලනබව තේරැමි ගත්ත කෙනා මැද මායටක් කියලා දැකිනකාට ඔහු තවදුරටත් මැහුම් කාර්යයෙන් මිදෙනවා. මැහුම් කාර්යය කියන්නේ මේ දෙක විකතු කරන එක. විනම් මහනවා. මහනවා කියන්නේ ඒ ගැන මෙනෙහි කරනවා. අසයයි රැඡයයි මුණාගැසෙන තැන වික්‍රේඛාණයක් පහල වෙනවෙන්. ඒ වික්‍රේඛාණය පහලවන තැන මමයි මා ඉදිරියෙන් ඇති දෙයයි කරගත්තොත් මැහුම් කාර්යයට අසුවෙනවා.

විනම් විකතු කරනවා...!

විකතු කරලා ආ බොහෝම නොදැයි ඒක.

ඒක මට අයිතියි.

මම ඒක අයිති කරගන්න ඕනෑම්.

මැහුම් කාර්යය හින්දා ඒක වික්‍රේඛාණ, නාමරැඡ, ස්වාධීතතන, පස්ස, වේදනා, තන්හා, භව, ජාති, ජරා, වකාධි, ගොක්, මරණවලට යනවා. සංසාරේ විකතු කරනවා. මැහුම් කාර්යය කියන්නේ ඒකයි.

ශ්‍රී කොන්දෙක විකතු කරනවා. කොන්දෙක නොසලකා හරිනවා නම්, දෙපැත්තේම කොන්දෙක අතහැරලා දැමීමා නම්, අසේත් අනිත්‍යයි, රැඡයන් අනිත්‍යයි. කනත් අනිත්‍යයි. ගබ්දයන් අනිත්‍යයි.

විනම් වික්දුක්කාතායේ මායාවට අසුවෙන්නේ නැහැ.

මැද ප්‍රඟාවෙන් නොඅඟලෙන්නේය.

මැද ප්‍රඟාව තියෙනවා නම් මම කරගන්නත් බැහැ.

මා ඉදිරියෙන් ඇති දේ කරගන්නත් බැහැ. වික්දුක්කාතායනේ මා කරගන්නේ. මා ඉදිරියෙන් ඇති දේ කරගන්නෙන් වික්දුක්කාතාය. ඔහන ද්‍රව්‍ය රැස නොසලකා හරින්න ඕනෑම. රැසය නිත්තකාට ගත්තොත් මා කියලා ගන්න වෙනවා. අස නිත්ත කාට ගත්තොත්, රැසය නිත්ත කාට ගත්තොත් මා සහ මා ඉදිරියෙන් තියෙන ලෝකය කියලා එකමයි පිළිගන්නේ. විනම් මේ මේ හිතට වින ලෝකයක් කියලයි බුදුහාමුදුරුවේ වදාලේ. පැහැදිලිද...?

ශේදන්බී යන බල්ලෙක් වතුරේ පෙනෙන ජායාවට වලිගේ ගහන්නයි බුරන්නයි වුනා. බල්ලා උගේ හෙවනැල්ල දිහා නොබලා ගියා නම් උප කරදරයක් නැහැ. බලපු හින්දනේ උප බුරන්න වුනේ. වික්කේ වලිගේ ගහන්නයි බුරන්නයි වුනේ, ඒදාන්බී යනකාට අර ජායාව දිහා බලපු හින්දනේ.

නොබලා උගේ ගමන ගියා නම් අරක වෙන්නේ නැහැ.

ශ්‍රී වගේ මේ අසට හමුවෙන්නේ අර වතුරට වැටෙන හෙවනැලී වගේ හෙවනැලී. මේ අසට හමුවෙන්නේන් රැස ජායාව.

ශ්‍රී රැස ජායාව බලන්න ගියාම මොකද වෙන්නේ...?

රැස ජායාව මමයි මා ඉදිරියෙන් තියෙන දෙයයි වෙනවා.

ශ්‍රී මමයි මා ඉදිරියෙන් තියෙන දෙයයි කියෙන වික කාහෙන්ද පහත වෙන්නේ....?

....වික්දුක්කාතායෙන් තේඛ සංචාරිත ව්‍යාහැශ්....?

වික්දුක්කාතායට කාහෙන්ද ඒ පිළිගැනීල්ල....?

ශ්‍රී මම කියලා කෙනෙක් ඉන්නවා,

මා ඉදිරියෙන් දේවල් තියෙනවා කියන දෘශ්‍රීය...!

අපිට සසරේ වැටුනු, තියෙනවා ඉන්නවා කියන මතය, අපේ  
මනසේ අවිද්‍යා සහගතව තැන්පත්වෙලා තියෙනවා.

මමත් ඉන්නවා, මා ඉදිරියෙන් මේ ලෝකයක් තියෙනවා  
කියලා, ....තියෙනවා ඉන්නවා කියෙන වික කොහොද තියෙන්නේ....?

මතකයේන් තියෙන්නේ...! මතකයක්නේ...! මතයක්නේ...!

වීකනේ මත කය කියන්නේ. මත කය...! මත කයක් කොහොද....?  
මත කය තමයි සිහියට නැගෙන්නේ. මමයි මම ඉදිරියෙන් තියෙන  
දෙයයි කියලන් දැන් ලෝකය භාවිතා වෙලා තියෙන්නේ...!

මමත් ඉන්නවා මා අවට අයත් ඉන්නවා...!

ඡක්කොම ඉන්නවා තියෙනවා තමයි. දැන් ඔයාලා ගෙවල්වල  
යන්නේ විහෙන් තියෙන හින්දනේ. විහෙන් ඉන්න හින්දනේ. මෙහේ ආවේ  
ස්වාමින් වහන්සේ කෙනෙක් මෙහේ ඉන්න හින්දනේ. විහෙම විකක්  
තියෙනවා.

වී තියෙනවා කියෙන මතය තමයි හිතට ඉදිරිපත්වෙන්නේ...!

දෙවරක් ලෝකේ හමුවෙන්නේ නැත්තම් මොනවද  
තියෙන්නේ...? වරක් හමුවනදේ දෙවරක් හමුනොවෙනවානම්,  
නිරන්තර වෙනස් වෙනවානම්, තියෙනවා කියන මතය හරිද...?

ඩික මතයක්නේ.

වී මතයනේ අර සිහියට නැගෙන්නේ.

වී මතය සිහියට නැගිලා තමයි වික්ද්‍යාතා වෙන්නේ...!

නාම රූප වෙන්නේ...!

....දැන් වී මතයට පනක් ආවා...!

වීකට ජීවී ස්වර්ණපයක් ආවා...!

වීකට සැබෑ ස්වර්ණපයක් ආවා...!

සේවනැල්ල සතෙක් වුනා.

අත්ත වශයෙන්ම සේවනැල්ල සතෙක් වුනා.

සතෙක් වෙන්න ඉස්සර සේවනැල්ල....සේවනැල්ල වශයෙන්  
දැක්කා නම් අර මැහුම් කාර්යයෙන් මිළනා.

හෙවනැල්ල සතෙක් ව්‍යුහගමන් හිතනවා  
....මේ ඉඩම මගේ තමයි.

මම මෙතන ගෙයක් හදුන්න ඉන්නේ.  
ඉතින් මැහුම් කාර්යය කරනවා...!

මේක ව්‍යෙම විකක් නොවෙයි කියලයි බුදුහාමුදුරුවෝ වඩාලේ.  
මේක අවිද්‍යාවේම නිර්මාණයක්. අපිට විතනින් අවලංගු කරගන්න  
තමයි බුදුහාමුදුරුවෝ අවිද්‍යා ප්‍රත්‍යා සංකාර, සංකාර ප්‍රත්‍යා  
වික්ද්‍යාණ කියලා පෙන්නුවේ. පරීවිච සමූහ්පාදය නොදුනී නම්  
ධර්මය නොදැනී. යමෙකු පරීවිච සමූහ්පාදය දනීනම් හෙතෙම  
ධර්මය දනී. පරීවිච සමූහ්පාදය කියන්නේ ඔය අවිද්‍යා හිතට ප්‍රත්‍යා  
වෙලා එන වික.

අවිද්‍යාවෙන් සංස්කාර වෙනවා.

සකසලා රුප ජායාව තමන්ගේ කියලා, අනුන්ගේ කියලා,  
දේවල් කියලා, සිතුවිලිවලින් නිර්මාණය කරලා හිතට ගන්නවා. හිතට  
පහත වෙනවා. පහත ව්‍යුහ වික තමයි සංකාර ප්‍රත්‍යා වික්ද්‍යාණය.  
සකස්කරලා දෙන්නේ අවිද්‍යාවෙන්. පැහැදිලිද....?

....කෙනෙක් සටසක අද්‍රේ කළබලවෙලා ගමනක් යනකොට  
හඳිසියේ සර්පයෙක් පැගෙන්න හියා. නමුත් ඒ වෙලාවි බලන්න  
බඳවුනා. පසුදින එනකොටත් දැකිනවා අදත් ඉන්නවා සර්පයා.  
ද්‍රව්‍යක්, බලන්න සිනේ කියලා බලනකොට විය ලනු කැල්ලක්.

තවමත් බැලුවේ නැත්ත්තම් හැමදාම වියාට සටසට සර්පයා  
මිතන ඉන්නවා. හැමදාම මේ වෙලාවට සර්පයා එනවා ඇති කියලා  
හිතෙනවා.

සර්පයා බැලුවේ නැත්ත්තම්, අදත් හෙටත් සර්පයාමයි.

තව අපි මේක බැලුවේ නැහැ.

අපිට තාම සර්පයා මේක.

ලනු කැල්ල තවම දැක්කේ නැහැ. ලනු කැල්ල දැක්කා නම්  
විදා ඉදුන් සර්ප සංයුත ආවත් විය දැන් ප්‍රත්‍යාක්ෂව දන්නවා  
සර්පයෙක් නොවෙයි කියලා.

පසු දිනටත් සර්පයෙක් වගේ පෙන්න පුලුවන්.

නමුත් දැන් අර අතිසි බිඟ නැහැ.

අතිසි වෙහෙස නැහැ.

අවිද්‍යා ප්‍රත්‍යාගෝ සකස්කරලා, සිතුවිලි වලින් සකස්කරලා අපිට මෙහෙම ගෞකයෙක් දෙන්නේ කමින් මෙහෙම ලෝකයෙක් දුෂ්චී සහගතව හිතේ ඇති නිසා. අතිතයේ අප් ඒ විදියේ මතසක්, ඒ විදියේ ස්වරූපයෙක්, ඒ විදියේ භාවිතයෙක් ඇති කරගත්තා. ඒකන් ආසුව ධර්ම කියන්නේ. සිත අසුරු කරපු ධර්ම නිසායි අවිද්‍යා වෙන්නේ. දේවල්, කාරණා, පුද්ගලයෝ, ප්‍රමාදී, අනුන්, ස්ත්‍රී, පුරුෂ ඇසුරු කරපු ධර්මන්...! ආසුව ධර්ම...!

විතකාට පධ්‍යා ආපේ තේපේ වායු කියලා දැකිනකාට, ඒවායේ විපරිනාමය දැකිනකාට නේද අර ඇසුරු කරපු ධර්මවල යථාර්ථයෙක් නැත්තේ...! විවිධ ඒවායේ ස්ටීර පවතින යමක් නොවන්නේ...! මේ හෙවනැල්ලකට නේද වස්තු කියලා ගන්නේ. ඉන්දියන්ගේ ත්‍රියකාර්ත්වය නිසා හිතේ මැවෙන වික්ද්‍යාත්‍යාගකට නේද මේ වස්තුව කියලා ගන්නේ.

වස්තුව කියලා නොගත්ත නම් මොකක්ද කරන්න ඕනෑම්...?

කොන්දෙක නුවනින් දැකින්න ඕනෑම්...!

ඇසත් ගලනබව රුපයත් ගලනබව නුවනින් දැකින්න ඕනෑම්...!

වෙහෙම දැක්කාම වික්ද්‍යාත්‍යාගත් වික්කයි මේ කටයුත්ත තියෙන්නේ...! වික්ද්‍යාත්‍යාග තමයි ස්කන්ධ පහ කිවිවේ. රුප, වේදනා, සිංහා, සිංකාර, වික්ද්‍යාත්‍යා කියන ස්කන්ධ පහ. ස්කන්ධ පහක, කාරණා පහක විකතුවක් කියලා දන්නවා. ඒ කාරණා පහේ විකතුව අතිතයෙත් සිද්ධවෙනවා නිරැද්ධ වෙනවා. දැනුත් සිද්ධවෙනවා නිරැද්ධ වෙනවා. ඉදිරියටත් සිද්ධවෙනවා නිරැද්ධ වෙනවා. නමුත් අප් පිළිගත්ත පිළිගත්ත්ල, ස්කන්ධ පහක කතාවක් නොවේයි. මම පාසැල් ගියේ අර පාසැල්. මම විහාගේ කලේ අහවල් තැන. රුකියාට කලේ අසවල් තැන.....

ස්කන්ධ කතාව දැක්කාම.... ඒ මතයට මොකද වෙන්නේ....?

වියම රැවුටීමක්...!

ඩුඩාමුදුරුවෝ වදාලා ඒ තමා අයෝනිසේ මනසිකාරය කියලා. මහනෙහි අයෝනිසේ මනසිකාරය යනු කවරෙක්ද....? අතිතයේ මා කවරෙක්ද....? කෙසේවිද....? කවරෙක්ව කවරෙක්විද....? අතිතයේ මා සිරියෙම්ද....? අතිතයේ මා නොසිරියෙම්ද....?

ඒ සියල්ලම මා පිළිබඳ තොරතුරු නේද....?

මහනෙහි ඒවා මෙනෙහි නොකළ යුතු ධර්මයි. කෙනෙක් පිළිබඳ තහවුරු වුන මතයක් තියෙනවා. විය මෙනෙහි නොකළ යුතු ධර්මය ලෙසයි ඩුඩාමුදුරුවෝ වදාලේ. විය අයෝනිසේ මනසිකාරයක් ලෙස වදාලා. ඒක යෝනිසේ නොවෙයි. යෝනිසේ කියන්නේ පංචස්කන්ධ ඉපදිලා නැසිලා යන වික. රුප, වේදනා, සංඛ්‍යා, සංකාර, වික්‍රේත්‍යාතා කියන ස්කන්ධ පහ පහලවෙලා නිරද්ධ වෙනත් තමයි යථාර්ථය. මේ සය මූන්දීයන්ගේ ක්‍රියාකාරීත්වය තමයි අතිතයෙන් සිද්ධවුන් දැනුත් වෙන්නේ. ඒ සය මූන්දීයන්ගේ ක්‍රියාකාරීත්වය හයට බෙදුප්‍රවාම විය ඇස් කටයුත්තක්. කනේ කටයුත්තක්. දිවේ කටයුත්තක්. නාසයේ කටයුත්තක්. කයේ කටයුත්තක්. මනසේ කටයුත්තක් ආදි සය පොලේ ස්කන්ධ පහලවීමක්නේ වෙන්නේ. දැන් විය මගේ කටයුත්තක් නොවෙයි. මෙව්වරකළේ මගේ කටයුතු තිබුන්. ස්පර්ශ ආයතන හයේ කටයුතු හයක්නේ දැන් තියෙන්නේ. පැහැදිලිව වෙනස්වා. මෙව්වරකළේ තිබුන් මගේ කටයුත්තක්. තමතමන්ගේ කටයුතු. දැන් තියෙන්නේ ආයතන හයේ කටයුත්තක්. ආයතන හය නිසා ස්කන්ධ පහල වෙනවා. අභෙනුවා. පෙනෙනවා. දැනෙනවා. ආයතන හයේ කටයුත්තක්. මෙය යෝනිසේ මනසිකාරයයි.

විහෙම වෙනකාට රුපය හඹායන්නේ තැහැ. වේදනාව හඹායන්නේ නැහැ. දැන් කෙරෙන්නේ යනකම්ම හඹායන වික. රුපය ආත්මය, ආත්මය රුපය යන බලු උම්වැලෙන් බැඳුලා ඉන්නවානේ.

අවබෝධ ව්‍යනාම බලුදම්වැලෙන් මිදුනා....!

ආත්මය කියලා අපි යමක් විශ්වාස කරනවානේ.

ඒ කියන්නේ මගේ ජීවිතය. අරයගේ ජීවිතය. හාමුදුරුවන්ගේ ජීවිතය. මගේ ආත්මය. මගේ නම සමන්ත කියලා කියෙනකාට යමෙක් පිළිගන්නවානේ. සමන්ත කියලා යමෙක් පිළිගන්නේ අර රූපයද....? අර වේදනාවද....? අර සංඝාවද....? අර සංකාරයද....? වික්ද්‍යාත්‍යාචාරු සමන්ත කියන්නේ....?

කෙස් මමද....? නිය මමද....? නාසය මමද....? දත් මමද....? ඇට කේතු මමද....? ඒ අවයව විකක්වත් තමා නොවෙයි කියලා දැනෙනවනේ. ඒ වගේ රූප වේදනා සංඝා සංකාර වික්ද්‍යාත්‍යාචාරු යන ස්කන්ධ පහ බෙදාලා බලනකාට ස්කන්ධ අතිතයේ ඒවා නොවෙයි. දැන් උපදින ඒවා. දැන් ඉපදෙනවා. දැන් නිරැද්දි වෙනවා.

ආත්මකාට ගන්න වෙලාවක් නැහැ. තමා කාට ගන්න වෙලාවක් ඒවයේ නැහැ. අනාත්මය කිවිවේ ඒකයි. ඒවයේ යමෙක් නැහැ...! යමෙකුගේ කියන්න යමක් නැහැ...! යමෙකුගේ ආත්මයක් කාටගන්න බැහැ. යමෙකුගේ කියන්න බැහැ අර පහට. අපි පහෙන් විකක් තමයි අරගෙන යමෙකුගේ කියලා හිතන්නේ.

ඉතිං ගැඹුරුයි...! ලෝකයේ ගැඹුරුමදේ සික තමයි. ගැඹුරුමදේ තමයි තමා යන සම්මුතිය ස්කන්ධ වශයෙන් තේරුම් ගැනීම.

තමා නොදැකීම තමයි ලෝකයේ තිබෙන ගැඹුරුමදේ. අපිට හඳුව යන්න පුළුවන්. ග්‍රහ වස්තුවලින් විහාට යන්න පුළුවන්.

නමුත් තමා ලෙනිලා නැහැ. තමා කියන ස්කන්ධ පහ ලෙහාගෙන නැහැ. සික ලෙනුනා නම් අයිතිකාරයාගෙන් නිදහස්.

කනුවේ බල්ලා ගැටගනා තිබිබාම උඩ ඉන් විහා ගමනක් නැහැ. උගේ ජීවිතය කනුව වටේ තමයි. මම මගේ කියලා ලෝකේ අයිතිකරගත්තාම අපි කැරකෙන්නේ මම මගේ වටේම තමයි. මැරෙනත් මම මගේ කියන වටෙන් ගැලවිල්ලක් නැහැ. මැරෙන්නේ වලල්ලත් වික්කමනේ. කත්තුවත් වික්කමනේ. කත්තුවේ ගැට ගහලා ඉන්දුද්දීමනේ බල්ලා මැරෙන්නේ.

....ස්ථාවින් වහන්ස ඩීකෙන් මිදිලා වැඹනා නම් නිදහස් තේරු ....?

විහෙම නම් මරණයක් නැහැ...! ඒකයි අපරාමර කියන්නේ. ඒකෙන් මිදුනා...! දැන් මෙකෙන් මිදෙන්න ඕනෑ. මේක මහා මිතසාවක්. 'මම' කියන්නේත් මිතසාවක්. 'මගේ' කියන්නේත් මිතසාවක්. විහෙම විකක් නැහැ. කොයි විකල් 'මම' කියලා පෙන්නඟ්නකෝ...?

රශපය මමද...? සංඡුව මමද...? වේදනාව මමද...? සංකාරය මමද...? විකද්දුනාය මමද...? ඔය ස්කන්ධ පහම බෙදාගන්න...! විය බෙදාගන්නේ නැති විකේ පාටුවක් ඔය තියෙන්නේ. ඕක බෙදාලා බලාගන්න ඕනෑ...! අන්න ඒකටයි භාවනාමය ඡුණාය කියන්නේ.

ස්කන්ධ පහ කියන්න කිවිවොත් ඕන කෙනෙක් කටපාඩිත් රශප වේදනා සංඡුසංකාර විකද්දුනා කියලා කියාවි.

එක දැකලා තියෙනවද...?

ආන්න ඒක බලන වික තමයි භාවනාව කියන්නේ. සිතින් නුවනින් විමසලා විවේක මහසකින් මේ පහ වෙන්කරලා දකින්න ඕනෑ...!

....සිනිච ලේ දැව්ලි කියන ඩීචා නැහැ තේරු ස්ථාවින් වහන්ස ....?

දැව්ලි ඉවත්වනානේ...! නැවත ගහ පැලවෙන්නේ නැහැ වගේ මුලින්ම ගලවලා දැමීමා. ප්‍රජ්දුඡාව ඕනෑ අන්න ඒකට. ....ඩීතාක් මුහුද හිදිලා යයි. පොරව දැව්ලා පිවිවිලායයි. මහමේරු පර්වතය දැව්ලා පිවිවිලායයි. සංසාරේ අපි තව ඉන්නවා. මේ මුහුද කවදා හර හිදිලා දැව්ලි වෙලා විනාශ වෙලා යනවලු. මේ මහා පෘතුවියත් කවදා හර විනාශවෙලා හිදිලා දැව්ලා යනවලු. විහෙත් මහනෙහි භවයේ සසරනම් කෙපුවරක් නොපෙන් කියලා බුදුහාමුදුරුවේ වදාලේ. විහෙම පෙනිලා තමයි අර බලුදම්වැලේ උපමාව විතනට විකතුකලේ.

අපි රශපයකරාම දුවනවා. වේදනාකරාම දුවනවා. සංඡු, සංකාර, විකද්දුනා කියන ස්කන්ධ පහ වටා කැරකෙනවා

්‍රී ස්කන්ධ පහෙන් මිදෙන්නේ නැහැ. ඇයි මේ නොමිදෙන්නේ...?

ස්කන්ධ පහ ස්කන්ධ පහක් කියලා දැක්කේ නැහැ.

මම කියලයි ගත්තේ.

මම කියන වික අවලංග වෙන්න ස්කන්ධ පහක් කියලා දැකින්න. අවයව වලින් විකතුවූ දෙය අවයව සමුහයක් මිස ගෙයක් නැති ලෙස දැකින්න. අවයව සමුහයක් ලෙස දැකිනකාට ගෙයක් නැහැ කියලා වියාට කියන්න ඕනෑම නැහැ.

විය අවයව සමුහය විතරයි...! ඒකනේ ඇත්ත...!

්‍රී ගැන හිතන්න පුරුදුවෙන්න ඕනෑම. ඩුදෙකලාව හිතන්න පුරුදු වෙන්න ඕනෑම. ඩුදෙකලාවක් ඕනෑම...! ඩුදෙකලා වෙනවා කියන්නේ මොකක්ද...? තනිවෙලා මනස ගැන හිතන්න. ඒක විවෙකයක්...! මම ඩුදෙකලා ඉන්න ඕනෑම කියලා විකතැනකට වෙලා ඉන්න වික නොවයි. තමන් තිවසේ හිටියන් තමන් ඩුදෙකලාව තමන්ගේ මනස දිහා බලනවා. වෙන අරමුණු ගැන හිතන්නේ නැතිව මනස දිහා බලනවා. දියුණු කෙනාට විහෙම පුළුවන්. නොදියුණු නම් තමයි ටිකක් ගෙදුරන් අයින්වෙලා රික ද්‍රව්‍යකට වෙන ස්ථානයකට යන්න සිනවෙන්නේ. නැත්තම් ගෙදුර හිටියන් ඒක පුළුවන්. නාභාරම්මන අරමුණු මෙනෙහි කරන්නේ නැතිව මනස දිහා බලනවා.

මනස මම නොවයි නේද...?

මනස මගේ නොවයි නේද...?

මේ මනසට පහලවන අරමුණු මම නොවයි නේද...?

මගේ නොවයි නේද...? මේවා පහලවෙන්නේ ඩුස්ම ආහාර ආදි ගක්තියේ ක්‍රියාවෙන් නේද...? මේවා හිතට මතක් වෙන්නේ ඩුස්ම ආහාර ආදි ගක්තියේ ක්‍රියාවෙන් නේද...? විහෙම හේතු එම වශයෙන් ඒක මෙනෙහි කරන්න. ඒවා මෙනෙහි කරන්න ඕනෑම. එතකාට තමයි මලබදු දූෂ්චරිය ගැලවෙන්නේ. බුද්‍යාමුදුරුපටෝ වදාලේ ආසවලෙස පල්වෙලා කියලා. ආසව කියන්නේ පල්කරලා....පල්කරලාම පෙරන ඩිවිධ මත ද්‍රව්‍ය. පල්කරලාමන් ගන්නේ.

්වගේ දැන් මේක පල්වෙලා නේද තියෙන්නේ. සක්කාය දිරිධිය මනසේ හාවිතාවෙලා, හාවිතාවෙලා පල්වෙලායි තියෙන්නේ...? ඒ වගේ මම කියන මගේ කියන සක්කාය දිරිධි හැරීම් බොහෝ කළේ හාවිතාවෙලා, පල්වෙවිව ඒවා.

හැමදාම ඒකම...ඒකම තහවුරු කරලා පල්වෙලා...!

....ස්ථාවින් එහැන්ස ඒක ලූහාගත්තවා කියන එකත් භ්‍රේම ඇතැයුයිනේ ....?

ඒක ලූහාගත්ත තමයි අපි අර කොටස් කරලා බලන්නේ. තමායන්ත කෙසේ නොවෙයි. නිය නොවෙයි. දත් නොවෙයි. මස්වල නහරවල අවයවවල තමායන්නොක් නැතිබව බැලීමෙන්මයි අවලංගු වෙන්නේ. සතිපරිවාන සූතුයේ තියෙන්නේ මුළ සිට බලන කුමය.

ඩ් ආකාරයට බලන්න ඕනෑම්...!

....අපි ගැඹුරු දහමක් සරලව විසදුමු.

අපි පොල් කොළ අරගෙන පැදුරක් වියනවා. ඒක ලෙහලා වට්ටියක් වියනවා. දැන් වට්ටිය කියනවා. ඒක ලෙහලා පෙටිරියක් වියනවා. දැන් පෙටිරිය කියනවා. ඒ පොල් කොළ ටික වරෙක පැදුරක්, වරෙක වට්ටියක්, වරෙක පෙටිරියක්. ඒ මොන මොන හැඩය ගත්තත් පොල් කොළ, පොල් කොළමනේ. ඒ පොල් කොළවල විවිධ හැඩනේ. පොල් කොළමිස පැදුරක් නොවෙයි. පොල් කොළමිස වට්ටියක් නොවෙයි. පොල් කොළමිස පෙටිරියක් නොවෙයි කියලා දකින්න ඕනෑම්.

අපි අපුරුච්ච පෙටිරියක් දකිනවා. නමුත් සත්‍ය දකිනකෙනා දන්නවා පොල්කොළ බව. ඒකේ මුළ ධර්මය පොල් කොළයි.

ඒක උදාහරණයටනේ කිවිවේ. අන්න ඒවගේ මේ ලෝකය හැඳිලා තියෙන්නේ සතර මහා බාතුන්ගෙන් බව වටහාගත්ත. ඒ සතර මහා බාතුන් තමයි මේ ගරීරය කියන්නේ. ගස් කියන්නේ. හැමදේම සතර මහා බාතුන්ගේ. සතර මහා බාතුන් ලෙස නිවැරදිව දැක්කොත් කොස්, දෙල්, අඩු කියලා දෙයක් තියෙනවද...?

ගෙය, වාහන, කියලා දෙයක් තියෙනවද...? නැහැනේ. එක මේ වික්ද්‍යාත්‍යායට අයිති දෙයක්. සතර මහා බාතුන්ගේ බාතුවේ සංයෝගයේ ක්‍රියාවන් ලෝකයේ විවිධ ස්වරූප හටගන්නවා.

හැබැයි පධ්‍යා, ආපෝ, තේපෝ, වායු, යන මහා භුත.

තරාදියක් අරගෙන වික පැත්තකට දානවා පඩී. අතික් පැත්තට දානවා සින දෙයක්. සින දෙයක් දාන පැත්තට සින දෙයක් දැමීම නැකිද නේද....? අනෙක් පැත්තේ පඩී විතරයි. ඒ වගේ පධ්‍යා ආපෝ තේපෝ වායු වික පැත්තකට දානවා. අනෙක් පැත්තට පැදුරු දැමීම හැකි. භාල් දැමීම හැකි. යානවාහන ගෙවල් සින දෙයක් දැනවා. අනෙක් පැත්තේ පඩී විතරයි. ඒ මොනවා දැමීමත් පධ්‍යා, ආපෝ, තේපෝ, වායු...! ඒ දෙපැත්ත සමාන වෙන්න සිනේ. ඒ සමාන වෙනවා කියන්නේ හිත සමතුලිත වෙනවා. මේක දැක්කාම හිත සමතුලිත වෙනවා. නැත්තම් වික පැත්තකට බරයි. පඩී විතරක් බැහැ. පධ්‍යා ආපෝ තේපෝ වායු කියන අනෙක් පැත්තට මොනවා හරි තියෙන්න සිනේ.

පධ්‍යා ආපෝ තේපෝ වායු කියලා නොවෙයි අපිට පේන්නේ.

අපිට පේන්නේ ගස්, මල්, ව්‍යුව්‍යාල, ගෙවල්.

නමුත් ඇත්තේ පධ්‍යා ආපෝ තේපෝ වායු. අපිට පේන්නේ වෙන ඒවා. තරාදියක දෙපැත්ත දැක්කා වගේ ප්‍රජාවන් සම්මත පරමාර්ථ දැකින්න. මේක සම්මතය. අරක පරමාර්ථය. අපිට පේන්නේ නැහැ පධ්‍යා ආපෝ තේපෝ වායු. එක පේන දෙයක් නොවෙයි. ප්‍රජාවන්, යුතුයෙන් ද්‍රැශනය විය යුතු දෙයක්.

වික්ද්‍යාත්‍යායට හසුවන්නේ ( පෙනෙන්නේ ) යම් කිසිවක් ඇති බව. අරක යථාර්ථය. අන්න විතකෙට තමයි මමන් නොවෙයි මගෙන් නොවෙයි වෙන්නේ. මේ මම මගේ කියලා අල්ලගෙන ඉන්නේ සම්මතයේ රේප ඡායා නේද යනුවන් පේනවා. ගලන බව දැන්නේ නැතිව, දැක්කේ නැතිව හිත කරගෙන නේද අල්ලගෙන ඉන්නේ...?

සංජුව දෙයක් කරගෙන...!

සංජුව අනුන් කරගෙන...! තමන් කරගෙන...!

...සංයුළුව මිරගුවක්! මිරගුවක් කිවිවේ.

වතුර වගේ පේනවා. වතුර නැහැ. මුවාට මිරගුව වතුර වගේ පේනවා.

එයාට තොරගන්න බැහැ වතුර කොට්ඨාසි කියලා.

චිතකොට මිරගුව අපට කොහොමද...?

....ස්වාධී ව්‍යුහයේ ඇති මිශ්‍රව තෝරැම් ගණ පුළුවන....?

අපි මිරගුව මිරගුව වශයෙන් දකිනවා.

මුවාගේ උදුහරණය අපට ගත්තහම කොහොමද...?

අපිත් වතුරයැයි රැවටිලා නේද මේ ඉන්නේ...?

අපිත් සංයුළුව කියලද දකින්නේ...? වතුර කියලද දකින්නේ...?

අපිත් දකින්නේ රැප ජායට කියලාද...? දේවල් කියලද...?

....අයි දකින්නේ දේවල් කියලා ස්වාධී ව්‍යුහයේ....?

විහෙනම් මුවාම තමයි නේද...?

මුවාගේම මතයමයි අපි ලග තියෙන්නේ...!

මිරගුව වතුර කොට ගන්නවා.

මෙයට අපි අර කමින් පැහැදිලි කරගත්ත කොන්දෙක පිළිබඳ ධර්ම කරැනු පැහැදිලි කරගත්තාම අමාරු නැහැ....

...අන්ධකාරය අවුරුදු කේරී ගනනක් තිබුනත් හිරු වැළිය පැයුවෙන් තවත් අවුරුදු කේරී ගනනක් යනවාද අන්ධකාරය දුරුවෙන්න...?

ඉර පායන්නේ නැතිව තිබිලා තිබිලා ඉර පැයු ද්‍රව්‍යට

අවුරුදු කොටී ගනනක් යනවාද වැළිය වැටෙන්න...?

ඒ වගේ අපි සංසාරෙක මුලා වෙලා තිරියත්....

චික බණා පදයක් හරියට තේරේමි ගත්ත ද්‍රව්‍යක....

ඡිකේ වැළිය වැටෙනවා...!

ඡික තේරේමි ගත්තේ නැත්තම් ඉතිං අන්ධකාරයේම තමයි...!

....අපුව බරම.... සිත අසුරු කළ බරම....

සිත අසුරු කළේ වස්තු පුද්ගල දේවල් විදියට. ඒ තමයි අපුව බරම. දැන් අපී යථාර්ථවාදීව නුවනින් බලනකාට දකිනවා ඒ සියල්ල අනිත්‍යයයි. ගලන සුඩිය. වෙනස්වන සුඩිය. විකාකාර නැහැ. තියෙනවා කියෙන දෙයක් ලෝක් නැහැ. ස්ථීරව පවතිනවා කියලා දෙයක් ලෝක් නැහැ. තිරන්තරව ගලන බවක් තියෙන්නේ. තිරන්තර විපරිනාමයක් තියෙන්නේ. තිරන්තර වෙනස් විමක් තියෙන්නේ.

....ඡ්‍යෙන තේදුක ස්ථාවින වැනිසේ ....?

විය දැක්කානම් දුක නැහැ...!

මෙහෙම හිතන්නකෝ. යම් දෙයක දීර්ම යථාර්ථවාදීව දැක්කා නම්...

දැකළා ඉවර වෙනකාට දීර්මත් නතර වෙනවාද...?

දැන් මේ වටාපත දීරන දෙයක් කියලා මෙහෙහි කරනවා. ආ මේක දීරනවානේ. මේක දීරනවානේ කියලා මෙහෙහි කිරීම නතර කළා කියලා මේක් දීර්ම නතර වෙනවාද...?

අපී කරන්නේ මොකක්ද...?

හාවනා කරන වෙලාවට පමණක් දීර්ම මෙහෙහි කරනවේ

අනෙක් වෙලාවට තියෙනවා... ...නමුත් ඒක දීරනවාමයි...! හාවනාකරන වෙලාවට විතරක් දීරනවා. විහෙම බැහැ. හාවනා කරන වෙලාවටත් දීරනවා. නොකරන වෙලාවටත් දීරනවා. අපීට අනෙක් වෙලාවට තියෙන බවයි ජේත්තේ. අනෙක් වෙලාවටත් දීරන බව දැක්කානම්, තිරන්තර දීරනබව දැක්කා නම් එයාට හාවනා කරන වෙලාව නොකරන වෙලාව කියලා දෙකක් නැහැ. විය නේද ඇත්ත...? හාවනාව කියලා දෙයක් පිටින්ගන්න වුනේ හාවනා නොකරන හින්දනේ...! අසිහියෙන් ඉන්න හින්දනේ...!

සිහියෙන් ඉන්න සිනේ කියලා දශගල දශගල මහන්සිවෙන්න සිනේ නැහැ මේක හෙම්වුනාම...!

වියාට දැන් සැක නැහැ...!

.....හම වෙලාවේම සිංහයෙන් තෙදු ස්ථාවින් ව්‍යතිස් ...?

හම වෙලාවේම සිංහය නැතත් වියාට සැක නැහැ...!

විකනේ සම්මාදිවිධී වුනා කියන්නේ. වියාට වරදින්නේ නැහැ.  
අසිහියට පත්වෙන්න පුළුවන්.

නමුත් දැන් වියා ලග මූලධර්මය තියෙනවා...!

ඩේයාට ඕන වෙලාවක මේක දැකින්න පුළුවන්.

වියා දැන් ඉන්නේ මේ අසිහියෙන් ඉන්න ගොඩි නොවේයි.

සත්‍ය දැකින කොටසේ. ඒ පැත්තට වාසි වැඩියි.

අසිහිය පැත්තට වාසි අඩු වෙනවා දැන්.

විතකොට අපි දිරීම කියන වික මතක් වෙන වෙලාවට  
සිංහර්කරනවා නම්, අමතක වෙලා තිබුන කවුරු හෝ ගෙවල් දොරවල්  
යන හැම දෙයක්ම දිරුලා ඇතින් දැන් කියලා හිතෙනවා. නොබල  
හිටපු වෙලාවෙන් ඒවා දිරුලානේ. බලන වෙලාවෙන් දිරුලා. දිරීම  
කියන වික නොකඩවා සිද්ධි වෙනවා. ඩේකනේ සම්මා දිරිධී සූත්‍රයේ  
වදාලේ, ජරා මරණ දනිද... ජරා මරණයන්ගේ හටගැන්ම දනිද...  
විහෙම බලනකොට ලේකය තුළ හිත්‍යවූ යමක් නැහැ කියන විකක්  
ඡිහ්පු වෙනකොට, හිතට හිත්‍යක් වින්නේ නැතිව යනවා. හිතට  
හිත්‍යක්, සංඛ්‍යාවක් වින්නේ නැතිව යනවා. හිතට හිත්‍යක් වශයෙන්  
සංඛ්‍යා කරන්න දෙයක් නැතිව යනවා...! අන්න විතන අජරාමරයි...!

ජරා මරණ වලින් මිදුනා. හිතට දේවල් කාරණා පිළිගන්න  
තැන තමයි ජරා මරණයන්ගේ හේතු. ජරා මරණ දැකපු හිසා දේවල්  
කාරණා හිතෙන් අහක් වෙනකොට ජරා මරණ නැතිවුතැන දනී. ජරා  
මරණ දනී. ජරා මරණ හටගැන්ම දනී. ජරා මරණ නැතිවුතැන දනී.  
නැති කිරීමේ පිළිවෙත දනී. ව්‍යුපමණකින් හෙතෙම සම්මා දිරිධීය  
අවබේද කළේය. නිර්වානය අවබේද කරගන්නාය.

ඒ ජරා මරණ දැකින වික තමයි වතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්තා කියන්නේ...! වචන විතරයි වෙනස්...! ජරාමරණ හරියට දැක්කා නම් එයාට ලෝකයේ යමක් තියෙනවාද...?

අවදානා අන්ධිකාරයෙන් ජරාමරණ නොපෙනෙන නිසා තමයි අපට දුරුවෝ සහෝදරයෝ නිතවතුන් ඉන්නේ. ජරාමරණ නොහිතන හින්දා තමයි අපිට දේවල් තියෙන්නේ. ජරාමරණ ගැන නොහිතන හින්දා තමයි වස්තු ඉඩකඩීම් තියෙන්නේ. ජරාමරණ කරාට හරියට අවබෝධ වෙනකොට ඒවට නිත්‍යක් දෙන්න බැහැ...!

....මෙෂ කියන්න බැහැ නොදු ස්ථාවන් වහන්ස.... ?

මම කියන්නත් බැහැ...!

විහෙනම් ඒයා නිතරම ඉන්නේ නිරෝධ සිතින්...!

ග්‍රහනය නොකරන සිතින්...! නොඅල්ලන සිතින්...! වියා කියලා අයිතිකාරයෙක් මෙතන නැහැ. වියා යන්න ඒ ග්‍රානුයට සම්මතයක්. අපි ඒ ගැන සාකච්ඡා කරලා ඉවර්වෙනකොට ආයත් ජරාමරණ තියෙනවා...! නේදා....?

ඒක හැමවිටම නියාගන්න බලන්න.

හැම වෙලාවකම මෙනෙහි කරලා තියාගන්න උත්සහ කරන්න.

හැම වෙලාවකම මෙනෙහි කිරීම තියනවනේ.

විතකොට මගේ කියලා මේ වටාපතට නිත්‍යක් දෙන්න බැහැ.

හැමවෙලාවෙම මෙනෙහි කිරීම් තියනකොට මගේ වටාපත කියලා නිත්‍යක් දෙන්න බැහැ. මොකද, මගේ කියලා අයිතිකරගන්න හඳුනකොටම ඒ වටාපත ඉවරයි. වටාපත කියලා නම් කරන්නවත් වෙලාවක් නැහැ දිරුදිරා යනවා.

මම කියලා අල්ලන්න බැහැ, සත්වයන් ජරාමරණයට යනවා.

වස්තුවත් ජරාමරණයට යනවා.....

\*\*\*\*\*

....බ්‍රීලංකාමුදුරුවෙන්ගේ ධර්මය වටිනා රසවත් ධර්මයක්.

විය භාවිතා කළුත්....

බ්‍රීලංකාමුදුරුවෝ වික සූත්‍රයක දේශනා කරලා තියෙනවා, මහනේහි අනාගතයේදී ඇතිවන බිය කුමක්ද...? මේ රැප, වේදනා, සංයුත්, සංකාර, විශ්වාසාත්‍ය ආදි සතර පරමාර්ථ ධර්ම දේශනා කරන විට මහජනය ඒවා අහන්ත කැමති නොවේයි. නොයෙක් වාද්‍ය ආකාරයෙන් සංගීත ආකාර ආදි විවිධ ස්වර්ණයෙන් කියන්නාවූ කුමවලට මහජනය කැමතිවේ. ස්කන්ධ බාතු ආයතන ආදි ගැඹුරු ධර්ම දේශනාකරන විට සත්වයෝ විය අහන්න අකමැතිය. මහනේහි මෙය අනාගතයේ තියෙන බියකි...! සාසනය අතුරුදුහන්වන කාලයේ සිදුවන දෙයකි. ඒ නිසා මහනේහි තොප ස්කන්ධ බාතු ආයතන පිළුබදු ධර්මයම සාකච්ඡා කරන්න. ඒකම පවත්වන්න. ඒකම දියනු කරගන්න යනුවෙන් දේශනා කරලා තියෙනවා.

වැඩිදෙනා එත්තාස්ථ බ්ලෝය ඇඟිණ ඇකමැති වෙනවා තේරු ස්වාමින් ව්‍යුහයේ....?

පරමාර්ථ ධර්මය අහන්න අකමැතියි. තිෂිකා ස්වර්ණයේ බේර්ධ පුජා ආදියට කැමතියි. විතනදී බ්‍රීලංකාමුදුරුවෝ වදාලේ මේ සාසනය අනාගතයේ අතුරුදුහන් වෙන්නේ වියිනි යනුවෙන්. නිවන් ලබන ධර්මය අතුරුදුහන් වෙන්නේ ඒ තුමයටයි. පුද පුජා කට් අහන්න කැමතියි.

ඒවා බලු දම්වැලේ කොටස්නේ...! ඒකම ඉදගෙන මිහිරයි, මිහිරයි කියලා ඒකේම රැඳිලා ඉන්න කැමතියිනේ. සතුට තියෙන්නේ, ප්‍රයෝගනය තියෙන්නේ තමන් ඉන්න පැවැත්මේ හැටියටනේ.

වැලුයන පැත්තර මැස්ස ගහනවා වගේ.

ඉන්න ස්වර්ණයටනේ හිතට කැමතේත්ත තියෙන්නේ...!

....සත්‍ය දකින වික අපිට බැර දෙයක්ද...?

අපිට විහෙම අමාරු දෙයක්ද...?

....ස්ථාවින් වහන්ස ඇඟි ඩී ගැන අමුම වෙශේසක් දුර්ඝ තිත්දා, අවධානය අමුම කරන තිත්දා තේද, ඇඟි මේ දැනුගත්ත විකත් වැශෙන්තේ....?

අවධානය අමුම කරන්නේ ඇඟි ඇපි....? විහෙම අඩු කරන්නේ ඇඟි ඇපි ....? වටිනා ධර්ම වලට තියෙන අවධානය අඩු කරන්නේ ඇඟි....? පුද පූජාවලට තියෙන අවධානය වැඩි කරන්නේ ඇඟි....?

ඩේවායේ තිත්සයි සැපයි සාරයි කියන මතයම බලවත්...! ඩේවායින් ලැබෙන ලාඛ ප්‍රයෝගනම හොඳයි කියලා මතසට විය තහවුරු වෙලා තිබෙන ගතිය බලවත්.

ඩේකට වැඩි අගයක්දීලා තියෙනවා...!

දැන් ඇපි අවබෝධ කරලා නුරුකරලා තිබෙනවා නම් මට පිහිටවෙන්නේ මේ විකක්වත් නොවේයි...! කවදා හරි ඒ ඔක්කොම අතහැරෙනවත් කියන වික වැඩිලා තියෙන්න සින්...! වෙන්නේ ඒකමන්...! අතිවාර්තයෙන්ම වෙන්නේ මේ ඔක්කොම අතහැරෙනවත් කියන ඒක වැඩිලා තියෙන්න සින්. ඒක වැඩිලා තියෙනවා නම් අරවට තියෙන අවධානයට වඩා සත්‍ය ධර්මයට තියෙන අවධානය වැඩි වෙනවා...!

....ස්ථාවින් වහන්ස ඩීකාකර් ඒවා ණවාව තිසා සුත් ලාබයට යොටුවෙනවා තේද....?

ඩීකාකර් ස්වන රටාවට යන්නේ ඇඟි...? ඩේකම මහිර හින්දන්...! සින දෙයකට වැඩියෙන් අවධානයක් තියෙන්නේ වියාට ඒක් වටිනාකමක් වැඩි හින්දන්...! වියාට ඒ රටාවෙන් මිදෙන්න සින් නැහැ...! ඒ රටාව හරි, ඒ රටාව හරි,...හරි කියලා ඒ රටාව තුළ ස්ථාවර වෙලා.

ඒ තුළ ස්ථාවර වෙන්න හදනවා.

ඒ ස්ථාවරය තැමදාම පවත්වන්න බැහැණ්.

....ස්ථාවින් වහන්ස සමෘද්ධී පුදුදැදූට කඩනවා කිවිලොන්, පුදුදැදූට ආහාර ගනනවා බඩින්නට ආහාර ගනනවා වගේ ඇත්තෙ දේවලු කඩනවා කිවිලොන්....?

ල්වා නොකර බැරි දේවල්. බඩින්නට ආහාර ගනනවා. රැකියවට යනවා. තිනි ජ්විතය ගතකරනකොට ජ්වන් වෙන්න අවශ්‍යයි.

හොඳයි අපි මොනම කටයුත්ත තිබුනත් උදේට අතුගාන්නේ නැද්දු...?

අතුගාන එක වැඩික්ද...? ල්වා වැඩ නොවේයෙන්...!

ජ්විතයේ අංග...!

ලුයන එක. ගේ අතුගාන එක. වතුර ටිකක් ලිපේ තියෙන එක. වත්ත අතුගාන එක. මූන හෝදුන එක. ල්වා ඔක්කොම කෙරෙනවා. ඒ කෙරෙනට, ඒ කෙරෙන ල්වා කෙරෙහි නැහැ කුමටද කරන්නේ කියලා අරමුණුක්...!

කාලය ගෙවි යන එක විතරයි...!

කරන කියන එක තව තවත් සාර්ථක කරන්න කුම හොයනවා. ඒ කරන කියන ල්වායේ කුම සේරාවරකර පහසු කරන්න විද්‍යාවේන් වැහෙම කුම හොයලා දෙනවා...! දරමිප් වෙනුවට ගැස් ලිප් ව්‍යුත්, කරන්වී වැකෙන් වැහෙම ලුයන්න පහසු කරලා දෙනවා.

විද්‍යාවේන් කරන්නේ සංසාර කටයුතු පහසු කරලා දෙන එක විතරයි...!

සංසාරෙන් මිලෙන්න බැහැ ඒකෙන්...!

පහසු කරලා දෙනවා...!

....නවනව් ඇල්ල වැඩි ලෙනවා තේ ස්ථාවින් වහනයේ ....?

මධ්‍ය පහසුවෙනකොට තවත් හොඳයින්...!

ඇල්ල්ම වැඩිවෙනවා...! මිදීමක් නැහැ...!

ල් සියල්ල තුළ දකින්න ඕනෑම ඇතිවීමක් නැති බව...!

ඉටරවීමක් නැති බව...!

ඇතිවීමක් නැහැ කියලා ඒවා නොගෙන ඉන්න බැහැ. පැවත්මක් සඳහා ඕනෑම. හැබැයි අවබෝධ කරගෙන...! විතකොට ජේකට දීලා තියෙන වටිනාකම්, අගය, රැවිකම අඩුවෙන්න, අඩුවෙන්න අත්හැරම් හැකියාව වැඩිදියුණු වෙනවා. බර්මය පැන්තට නැඹුරු වෙනවා...!

විහෙම අපිට දෙපැත්ත පෙන්න ඕනෑම...!

පාසැල් යනකාලේ ලමයි බේල ගහනවා. සේල්ලම් කරනවා. කඩවල්ගානේ රස්කියාද වෙනවා. වැඩිහිටියේ කියනවා ඕවා කරන්න එපා පාඩම් කරන්න කියනවා. සමහර ලමයි ඉන්නවා ඒදේම කරනවා. ඒවා කරකර ඉන්න වික ජීවිතයේ අනාගතයට යහපතක් වෙන පැත්තක් නොවේයෙන්. ජීවිතයට යහපතක් වෙන්නේ හරියට අධ්‍යාපනයේ යෙදිලා වාසය කිරීමෙන්නේ. විතකොටනේ වියාගේ අනාගතය ගැන ඒ පැත්තෙන් ස්ථාවරයක් වෙන්නේ.

විහෙම ඉගෙනගෙන රස්සාවක් කරලා ගෙවල් හදාලා කොහොටු මේ යන්නේ...?

ඒවා ඕනෑම...!

විහෙම කරගෙන කරගෙන අපිට යන්න තව විහාට් තියෙනවා කියලා හිතාගෙන තේද යන්නේ...?

වයසට යනවා පෙන්නේ නැහැ...!

විහෙම තේද...? මැරෙන්න ලංවෙනවා පේන්නේ නැහැ...!

අපිට තව කරගෙන කරගෙන යන්න තව ගොඩ කල් තියෙනවා වගේ...! දේවල් කාරනාවලට තියෙන කැමැත්ත, මරණාය සිහිකරලා නවතිනවා කියලා හිතන්න දෙන්නේ නැහැ...! මැරෙන බව හිතට වින්නේ නැහැ...! මැරෙන බව මතක්වෙන්නේ නැහැ...! මැරෙන වෙලාවට මතක්වෙනවා. මල ගෙදරකදි විහෙම මතක් වෙනවා. අතික් වෙලාවට ඉන්නවාමයි කියන කටයුතුවලමයි ජීවිතය ගෙවෙන්නේ...!

විතකොට මැරෙනකොට අර වැඩ නවත්වන්න වෙන්නේ නයද්ද...?

හිටපු ගමන් කොයි වෙලාවේ හරි නවතින්නේ නයද්ද...?

හිටපු ගමන් නතර වෙන විකක්නේ මේක...!

විතකොට අපි වැඩි අවධානයක් තිබෙන්න සිනේ හිටපු ගමන් නතරවෙන විකටනේ. හිටපු ගමන් නතරවෙන්න ඉස්සර විහෙම විකක් වුනොත්, කොහොමද ඒක නුවතින් මගහැරගන්නේ...? හිටපු ගමන් නතරවෙන්න ඉස්සර මෙම තත්ත්වය පංච උපාදානස්කන්දය වෙත කොහොමද, නුවතින් පවරා මගහැරගන්නේ...?

කොහොමද මේකට මුහුන දෙන්නේ...? විහෙම අදහසක් නයහැ.

ලොකිකදේ ලොකු කටයුතු වගේ කරගෙන කරගෙන යනවා. ගෙවල් දොරවල් හදුනවා. ඉඩකඩීම් දියනු කරනවා. ආදායම් විකතු කරනවා. භාණ්ඩ වැනි දේවල් විකතු කරනවා. ඒ පිළිබඳ අවධානය භාඳියි...! අවශ්‍යයි...! ඒ වීරිය උත්සහය සිනේ ජීවත්වෙන්න.

නමුත් මේවා කරගෙන කරගෙන යනවා මිස

ශේවා හිටපුගමන් නතර වෙනකොට කෝ පිළියමක්...?

පිළියමක් නයහැන්...!

හිටපුගමන් නතරවුනේ නයතත් වයෝවඡල් විශ්‍රාම අරගෙන විවේකි වෙනවා කියන්නකෝ.

ශේත් එයාගේ ඇතුළත නතර වෙලාද ?

එයාගේ මනේංඩියේ තියෙන වේගය නතර වෙලාද...?

වැඩ නවත්වලා විශ්‍රාම ගිය කිවිවට එයාගේ වේගය නතර වෙලාද...?

විශ්‍රාම ගිය කරිරිය ඉන්නේ හිටියට වැඩිය අසහනෙන්.

පාලුවෙන්. මොකද රටාවෙන් මිදිලන්.

ශේ හින්දා ජීවත්වෙනකොට වැඩපලත් කරන්න සිනේ.

ගෙවල් දොරවල් හදුන්න. ඉඩකඩීම් ඒවත් බලන්න.

ශේවත් ඔක්කොම කරන්න.

නමුත් මේක කොයි වෙලාවේ හරි නතර වෙන බව දැනගෙන ඒකටත් සූදානමක් තියාගන්න සිනේ...!

විහෙනම් අපේ පළමුවෙනි කටයුත්ත අරකද...? මේකද...?  
පළමුවෙනි කටයුත්ත වෙන්න සිනේ කොයි වෙලාවේ හරි හිටපු  
ගමන් නතර වෙන මොහොතකට ව්‍යුත්බෙයි.

විතනදී සසර මුලාවට පත්තොවෙන්න, ජ්‍යේත පවුතාර අකුසල්  
කරන ලෝකයකට නොයන්න, ඒ වගේ අසරණ තත්ත්වයකට මනස  
නොගෙනයන්න, තමුන්ගේ හිත පිරිසිඳුව තියාගන්න සිනේ...!

ඒ රික වඩාගන්න සිනේ...!

විතනදී ධර්මය වඩාලා තියෙනවා නම්,  
අවසාන මොහොත කොයි මොහොත වුනත් කමක් නැහැ...!  
නොවන දුයක් නොවෙයිනේ...!

වියාර අවසාන මොහොත කොයි මොහොත වුනත් කමක් නැහැ...!

\*\*\*\*\*

### තෙරඟවන් සරණයි

සියල්ලටිම තෙරඟවන් සරණින් දැඩිම් ඇස්ස පහල වේවා.....!

(ඉඩගේ ධර්ම අවබෝධය වර්ධනය පිතිස, ඔබ අතට ලැබීමට සැලක්වූ  
මෙම පොත කියවූ පසු, උතුම් පුත්‍ර කියාවක් ලෙස අරමුණු කරගෙන, හැකි  
තරම් ඉඩගේ හිතවතුන්ට සළක්වන්නේ නම් විය ඉඩ කරගන්නා වටිනා  
කුසලයකි. අවම වගයෙන් ඔබේ පිවිතකාලයේදී විභිජස්දෙනකුටටත්  
කියවීමට සළක්වා ඒ උතුම්ම දානයවන ධර්ම දානයමය පිංකම ඔබේ  
පිවිතයට වස්කරගන්න. ඔබේ දායකත්වය යටතේ ඉඩගේ ප්‍රදේශයේ මෙම  
පොත මුද්‍රණයකරවා බෙදුමටද හැකි නම් වියද මහභූ පිංකමකි.)

මෙය නොමිලේ බෙදාන පොතකි. මෙවන් ධර්ම සාකච්චා හා ධර්ම දේශගාන ඇතුළත් වෙනත්  
පොත් හා CD පිළිබඳ විස්තර සඳහා පහත දුරකථන අංකය අමතා ඔබට ලබාගත හැක.

සැනුතියි

ඉන්. එස්සුනුල

( දුරකථන අංක : 0094 - 0785 271 274 - 0094 - 077 44 88 776 )